

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සමෘද්ධි අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශන සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්‍රවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම් නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකස්සූරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරීත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 1 ප්‍රකාරව අයභාරයක් යනු වාර්තාකරණ කාලපරිච්ඡේදය තුළදී ලැබීම් ස්වභාවයෙන් හෝ ශුද්ධ වත්කම් වැඩිවීමේ ප්‍රථිපලයක් සේ ලැබෙන ආර්ථික ප්‍රතිලාභ හෝ සේවා ශක්‍යතාවයන්හි දළ ගලාඒමක් වුවත් 2017 නොවැම්බර් කුණ්ඩසාල භාරගම ජල ව්‍යාපෘතිය වෙනුවෙන් සමෘද්ධි අරමුදලෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවා තිබූ රු.මිලියන 300 ක මුදලින් ඉතිරි වූ රු.45,205,328 ක මුදල සමාලෝචිත වර්ෂයේදී අයභාරයට ගිණුම් ගත කර තිබුණි. මේ නිසා සමාලෝචිත වර්ෂයේ අතිරික්තය එම වටිනාකමින් වැඩියෙන් පෙන්වුණි. තවද, මෙම මුදල් 2023 වර්ෂයේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබී තිබූ අතර සමාලෝචිත වර්ෂයේදී අරමුදලට බැර කර තිබුණි.	වර්ෂයේ අතිරික්තය වැඩියෙන් පෙන්වීම හා සමාලෝචිත වර්ෂයේ අරමුදලට බැර කිරීම නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ප්‍රමිති ප්‍රකාරව නිවැරදිව ගිණුම් තැබීම කළ යුතුය.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අනුව ලැබිය යුතු ආයෝජන පොළිය රු.218,956,499 ක් වුවද කරන ලද ගණනය කිරීම් අනුව එම පොළිය රු. 218,346,499 කි. ඒ අනුව ලැබිය යුතු ආයෝජන පොළිය රු.610,000 ක් වැඩියෙන් ගිණුම් ගත කර තිබීම හේතුවෙන් වර්ෂයේ ආදායම සහ ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	2024 වර්ෂයට අදාළ පොළිය ගණනය කිරීමේදී දිනයන්හි සිදු වූ වෙනස හේතුවෙන් ඇති වී තිබෙන මෙම වෙනස නිවැරදි කිරීමට කටයුතු කරන බව.	නිවැරදිව ගණනය කිරීම් සිදු කර ගිණුම් තැබීම කළ යුතුය.
(ආ) මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනයෙහි අයහාරය යටතේ දක්වා ඇති ආයෝජන පොළිය රු.306,945,255 ක් වුවද කරන ලද ගණනය කිරීම් අනුව එම පොළිය රු.306,335,255 ක් වීමෙන් සමාලෝචිත වර්ෂයේ ආයෝජන පොළිය එම වටිනාකමින් වැඩියෙන් ගිණුම්ගත කිරීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් ගිණුම් ගත කර තිබුණි.	-එම-	-එම-
(ඇ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු වලින් වර්ෂයට අදාළ උපචිත රඳවා ගැනීමේ බදු කරන ලද ගණනය කිරීම් අනුව රු.8,789,739 වන අතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ එම වටිනාකම රු.10,516,665ක් ලෙස ගිණුම්ගත කර තිබුණි. ඒ අනුව උපචිත රඳවා ගැනීමේ බදු රු.1,726,926 ක් වැඩිපුර ගිණුම් ගත කර තිබුණි.	-එම-	-එම-
(ඈ) මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ වියදම් යටතේ රඳවා ගැනීමේ බදු රු.25,728,975 ක් ලෙස ගිණුම්ගත කර තිබූ අතර, කරන ලද ගණනය කිරීම් අනුව එම වටිනාකම රු.25,880,871 කි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ රඳවා ගැනීමේ බදු රු.151,896 ක් ලෙස අඩුවෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ දක්වා තිබුණි.	2023 හා 2024 වර්ෂයන්ට අදාළ පොළිය ගණනය කිරීමේදී සිදු වූ වෙනස හේතුවෙන් රඳවා ගැනීමේ බදු මුදලද වෙනස් විය. එය නිවැරදි කිරීමට කටයුතු කරන බව.	-එම-

(ඉ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනයේ වියදම් යටතේ රඳවාගැනීමේ බදු රු.15,476,129 ක් ගිණුම්ගත කර තිබුණු අතර කරන ලද ගණනය කිරීම් අනුව එම වටිනාකම රු.13,901,099 කි. ඒ අනුව රඳවා ගැනීමේ බදු රු.1,575,030 ක් වැඩිපුර ගිණුම්ගත කිරීම නිසා එම වටිනාකමින් සමාලෝචිත වර්ෂයේ අතිරික්තය අඩුවෙන් දක්වා තිබුණි.

-එම-

-එම-

(ඊ) ඉකුත් වර්ෂයන් සඳහා ගෙවන ලද සමාලෝචිත වර්ෂයේ වියදමක් නිවැරදිව ගිණුම් තැබීම රු.297,360 ක විගණන ගාස්තු ලෙස ගිණුම්ගත කිරීම නිවැරදි කළ යුතුය. සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස කිරීමට කටයුතු කරන බව. ගිණුම්ගත කර තිබුණු අතර සමාලෝචිත වර්ෂය වෙනුවෙන් විගණන ගාස්තු සඳහා ප්‍රතිපාදන සලසා නොතිබුණි.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 15 ඡේදය ප්‍රකාරව ස්ථාපිත කර තිබුණු මුදල් රෙගුලාසි 877 (2) (ඇ)	අරමුදලේ මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන් වී මාස 2 ක් තුළ කාර්ය සාධන වාර්තාවක්ද සමඟ භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට පිටපතක් සහිතව විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමඟ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කර නොතිබුණි.	මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී කාර්ය සාධන වාර්තාවද ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	චක්‍රලේඛ හා විධි විධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.336,964,484 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.437,833,541 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.100,869,057 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ආයෝජන පොළී ආදායම අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අවිධිමත් ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අරමුදලේ ප්‍රධාන කාර්යයන් වලින් බැහැරව 2014 වර්ෂයේදී දැයට කිරුළ (උළු ව්‍යාපෘතිය) සඳහා මහා භාණ්ඩාගාරයට ලබා දී තිබූ රු. 212,000,000 ක මුදල් සමාලෝචිත වර්ෂයේදී ජංගම වත්කම් යටතේ ලැබිය යුතු වටිනාකමක් සහ ලැබිය යුතු මුදල් සඳහා වෙන් කිරීමක් වශයෙන් ගිණුම්ගත කර තිබුණි. ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 08 හි 39 ඡේදය ප්‍රකාරව අසම්භාව්‍ය වත්කමක් හඳුනා නොගත යුතු අතර 105 වන ඡේදය අනුව ආර්ථික ප්‍රතිලාභ හෝ සේවා ශක්‍යතාවයක් ඇතුළතට ගලා ඒමක් හව්‍ය වන විටෙක අස්ථිත්වයක් විසින් වාර්තාකරණ දිනට ඇති අසම්භාව්‍ය වත්කම්වල ස්වභාවයෙහි සංක්ෂිප්ත විස්තරයක් හෙළිදරව් කර නොතිබුණි.	ජාතික සභාවේ තීරණයට අනුව අරමුදලේ වියදමක් ලෙස සටහන් තැබීමටත්, ඒ සමඟ අසම්භාව්‍ය වත්කම් වල ස්වභාවයෙහි පිළිබඳ විස්තරයක් හෙළි දරව් කිරීමටත්, කටයුතු කරන බව.	ලැබිය යුතු මුදල් සම්බන්ධයෙන් ප්‍රමිති ප්‍රකාරව නිවැරදිව ගිණුම් තැබිය යුතුය.

3.2 කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
භාණ්ඩාගාර ප්‍රතිපාදන මත 2007 වර්ෂයේ ධීවර හා සත්ව පාලන ව්‍යාපෘති සඳහා නැවත අයකිරීම් පදනම මත සමෘද්ධි ප්‍රතිලාභීන්ට ණය ලබාදීම සිදුකර තිබුණි. මෙම ණය අයකිරීම 2007 ජූලි 16 දිනැති අංක ස/අධි/10/ජාස.ගම් දරන චක්‍රලේඛය පරිදි ගම්පුබුදු වක්‍රිය ගිණුමට බැර කිරීමට තීරණය කර තිබුණි. සමෘද්ධි බැංකු විසින් මෙම ණය අයවීම් නැවත ණය ලබාදීම පිළිබඳ කිසිදු වාර්තාවක් සමෘද්ධි අරමුදලට වාර්තා කර නොතිබුණි. ඒ අනුව රු.14,947,065 ක ශේෂයක් සමෘද්ධි අරමුදලේ මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු ධීවර හා සත්ව පාලනය ලෙස දක්වා තිබුණද මේ දක්වා ණය අයවීම් හා නිකුත් කිරීම් පිළිබඳ කිසිදු තොරතුරක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි. මේ අනුව අරමුදලේ කාර්යයන් වන ආදායම් උත්පාදන ව්‍යාපෘතිවලින් ලැබෙන වාරික හා කුලී ආදායම් ඒකරාශී කිරීම හා දිවයින පුරා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායම් ආයෝජනය/ ප්‍රති ආයෝජනය කිරීම අරමුදල විසින් ඉටුකර නොතිබුණි.	එක් සමෘද්ධි බැංකුවකින් රු.13,917 ක් බැගින් සමෘද්ධි බැංකු 1074 සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මුදල් අය වෙමින් පවතින බව.	හිඟ මුදල් කඩිනමින් අය කර ගැනීමට කටයුතු කළ යුතුය.